



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1985 අංක 19 දරන
වැන්දඹු පුරුෂ සහ අන්‍යත්දරු
විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1985 මැයි මස 10 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1985 මැයි මස 10 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශාසන
පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල: ශත 45 යි

තැපැල් ගාස්තුව: ශත 60යි

1985 අංක 19 දරන වැන්දඹු පුරුෂ සහ අනන්දරු විශ්‍රාම
වැටුප් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1985 මැයි මස 10 වන දින.]

එල්. ඩී.—බී. 60/84

1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ සහ අනන්දරු විශ්‍රාම වැටුප්
පනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ, පනත 1985 අංක 19 දරන වැන්දඹු පුරුෂ සහ අනන්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රමුඛ නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ සහ අනන්දරු විශ්‍රාම වැටුප් පනතේ 3 වන වගන්තියේ (6) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

1983 අංක 24
දරන පනතේ
3 වන වගන්තිය
සංශෝධනය
කිරීම.

“(6) සෑම නිලධාරියෙකුම විසින් මේ වගන්තිය ක්‍රියාත්මක වීමේ දින සිට එක් අවුරුද්දක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වයක් වීමට තීරණය කළ යුතු ය. මේ වගන්තිය ක්‍රියාත්මක වීමට කලින් ඒ නිලධාරියා මියගොස් ඇති අවස්ථාවක හෝ දායකත්වයක් වීමට තීරණය කිරීමට ඇයට හැකිව තිබූ කාලසීමාව ඉකුත් වීමට පෙර ඒ නිලධාරියා මිය යන අවස්ථාවක, ඒ මරණයෙන් පසු ඇගේ ස්වාමිපුරුෂයා හෝ දරුවකු හෝ ස්වාමිපුරුෂයා සහ දරුවකු හෝ ස්වාමිපුරුෂයා සහ දරුවන් ජීවත්ව සිටින්නේ නම්, ඇය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වයක් වීමට තීරණය කොට තිබූ ලෙස සලකනු ලැබිය යුතු ය.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියෙහි පටිගැනිව කුමක් සඳහන්ව ඇත ද, ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ පිහිටුවන ලද විශ්‍රාම වැටුප් ක්‍රමයට මේ පනත ක්‍රියාත්මකවීමේ දිනයට පෙරාතුව දායකත්වයක් වීමට තීරණය කරනු ලැබුවා වූ ද, ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තියෙහි සඳහන් අඩු කිරීම් වැටුපෙන් අඩු කරනු ලැබුවා වූ ද, යම් නිලධාරියෙකු විසින්, මේ පනත ක්‍රියාත්මක වීමේ දින සිට එක් අවුරුද්දක කාලයක් ඇතුළත දායකත්වයක් වී සිටීමෙන් ඉල්ලා අස්විය හැකි ය. එවිට ඇගේ සම්පූර්ණ දායක මුදල් පොලී රහිතව ආපසු ලබා ගැනීමට ඇයට හිමිකම තිබිය යුතු ය. තව ද, ඒ දායක මුදල් ආපසු ගෙවනු ලැබූ විට, ඒ දායකත්වයට හෝ ඇය මගින් හෝ ඇය යටතේ හිමිකම් පාන යම් තැනැත්තකුට ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ යම් ප්‍රතිලාභයක් ලැබීමට ඇති හිමිකම අවසන් වන්නේ ය.

දායකත්වය වී
සිට ඉල්ලා
අස්වන නිල
ධාරියෙකුට
දායක මුදල්
ආපසු ගෙවීම.